

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය
කොළඹ

පුවත්පත් නිවේදනය

ඉන්දියාව විසින් ශ්රී ලංකා රුපියල් බිලියන 2කට අධික මානුෂීය ආධාර ශ්රී ලංකාවට භාර දේ

මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ශ්රී ලංකා රුපියල් බිලියන 2කට අධික මානුෂීය ආධාර තොගයක් විදේශ අමාත්‍ය මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතාට 2022 මැයි 22 වන දින කොළඹ දී භාර දුන්නේය. වරාය සහ නාවික අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, අග්රාමාත්‍ය කාර්ය මණ්ඩල ජ්රධානී සාගල රත්නායක, ලංකා කම්කරු කොංග්රසයේ නායක සෙනරත් ලී නොණ්ඩමාන් සහ ආහාර කොමසාරිස් ජී. ක්රිෂ්ණමූර්ති යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2. සහල් මෙට්රික් ටොන් 9,000ක්, කිරි පිටි මෙට්රික් ටොන් 50ක් සහ ඖෂධ සහ වෙනත් වෛද්ය සැපයුම් මෙට්රික් ටොන් 25කට අධික ජ්රමාණයක් මෙම භාණ්ඩ තොගයට ඇතුළත් වේ. මෙම භාණ්ඩ තොගය රැගත් නෛකාව තමිල් නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතා විසින් 2022 මැයි 18 වන දින වෙන්නායි වරායෙන් පිටත් කර එවන ලදී. තමිල් නාඩු රජයෙන් ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 16ක් වටිනා සහල් මෙට්රික් ටොන් 40,000ක්, කිරි පිටි මෙට්රික් ටොන් 500ක් සහ ඖෂධ ඇතුළත් පරිත්‍යාගයක පළමු තොගය මෙයයි.

3. ශ්රී ලංකාවට භාර දුන් මෙම භාණ්ඩ තොගය ශ්රී ලංකා රජය විසින් ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර, මධ්යම සහ බස්නාහිර ඇතුළු දිවයිනේ විවිධ ප්රදේශවල අවශ්යතා සහිත පවුල් සහ පුද්ගලයන් වෙත බෙදා දෙනු ඇත.

4. ඉදිරියේදී ඉන්දියාව විසින් නවත් මානුෂීය ආධාර සහ වෙනත් සහයෝගයන් ද ශ්රී ලංකාව වෙත ලබා දීමට නියමිතය. ඉන්දියානු රජය මෙන්ම ජනතාව විසින් ගනු ලබන විවිධ ජ්රයන්තයන් මගින් ශ්රී ලංකාවේ සහ එහි ජනතාවගේ සුඛ සිද්ධිය වෙනුවෙන් ලබා දෙන වැදගත්කම පිළිඹිබු වේ. ඇමරිකානු ඩොලර් බිලියන 3.5කට අධික ආර්ථික ආධාර, කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා එන්නත්, පරීක්ෂණ කට්ටල සහ මෙට්රික් ටොන් 1000කට ආසන්න ද්රව ඔක්සිජන් ලබා දීම සහ සමුද්රීය වියසන අවම කිරීම සඳහා ඉන්දියානු නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය විසින් කඩිනම් ජ්රනිවාර දැක්වීම ඇතුළු විවිධකාර අයුරින් ඉන්දියව ශ්රී ලංකාවට සහයෝගය ලබා දී ඇත.

කොළඹ

2022 මැයි 22